

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව

ඒ.බී.ස්ටේම්බෝ,
වෙස්ට්මෝර්ලන්ඩ් වත්ත,
ගිනිගත්හේන.

අභියාචක

අභියාචනා අංකය : 514/2021

එදිරිව

මධ්‍යම පරිසර අධිකාරිය,
පරිසර පියස,
අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.

පොදු අධිකාරිය

- | | | |
|------------|--|-------------|
| ඉදිරිපිටදී | : 1. විනිසුරු උපාලි අබේරත්න (විශ්‍රාමික) | - සභාපති |
| | 2. නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන | - කොමසාරිස් |
| | 3. නීතිඥ ජගත් ලියන ආරච්චි | - කොමසාරිස් |

පෙනී සිටීම : අභියාචක සිටී.
පොදු අධිකාරිය වෙනුවෙන් එම් එස් ඒ ඊ තිස්මල්පොල මහතා තොරතුරු නිලධාරී සුමි තාක්ෂණය ඔස්සේ පෙනී සිටී.

ලිඛිත සැලකිල්ල : අභියාචක - ඉදිරිපත් කර නොමැත.
පොදු අධිකාරිය - ඉදිරිපත් කර නොමැත.

විභාග කළ දිනය : 2022.08.01

තීරණය කළ දිනය : 2022.08.01

කොමිෂන් සභාවේ තීරණය :

අභියාචනයට පසුබිම්වූ කරුණු

අභියාචක විසින් 2020.04.20 දිනැති තොරතුරු ඉල්ලීම මඟින් පහත සඳහන් තොරතුරු ඉල්ලා ඇත.

“2020.01.27 දින ඔබගේද සහභාගිත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් ඇතුලු අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කෙහෙල්ගමු වූ ඔයේ කුඩා ජල විදුලි බලාගාරය 2 වන අදියරේ නීතිවිරෝධී ඉදිකිරීම් පිළිබඳව පැවැත්වූ ඒකාබද්ධ පරීක්ෂණයෙන් පසුව ඒ සම්බන්ධව ඔබ ප්‍රාදේශීය කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරියේ පොල්ගොල්ල කාර්යාලයේ අධ්‍යක්ෂතුමා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට යවනු ලැබූ වාර්තාවේ පිටපතක්”

මීට ප්‍රතිචාර ලෙස තොරතුරු නිලධාරී 2020.06.19 වන දිනැතිව සඳහන් කර සිටින ලද්දේ,

“මෙම අධිකාරියේ කළමනාකාරිත්වය විසින් කෙණ්ත්‍ර පරීක්ෂණ වාර්තා වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදීමට තීරණය කර ඇති බැවින් ඔබ විසින් විමසා ඇති කෙහෙල්ගමු ඔය කුඩා විදුලි බලාගාර දෙවන අදියරේ ඉදිකිරීම් සම්බන්ධව පැවැත්වූ පරීක්ෂණයේ කෙණ්ත්‍ර පරීක්ෂණ වාර්තාව ලබා දීමේ හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමි”

මෙම ප්‍රතිචාරයෙන් අතෘප්තියට පත් අභියාචක 2020.06.29 දිනැතිව නම්කළ නිලධාරීට අභියාචනයක් යොමුකර ඇත. නම්කළ නිලධාරී පනත ප්‍රකාරව, නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බැවින් අභියාචක විසින් 2021.01.09 දිනැතිව කොමිෂන් සභාව වෙත මෙම අභියාචනය යොමු කර ඇත.

අභියාචකගේ 2020.06.29 දිනැති අභියාචනයට ප්‍රතිචාර දැක්වීමට පොදු අධිකාරිය අපොහොසත් වී ඇති බව කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධානවලට අනුකූලව, පනත මගින් නිශ්චිතව දක්වා ඇති කාල නියමයන් තුළ පුරවැසියන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලු අභියාචනා සඳහා ප්‍රතිචාර දැක්වීමට, පනතෙහි 31(2) සහ 31(3) වගන්ති ප්‍රකාරව නම්කළ නිලධාරියා හට පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම පොදු අධිකාරියේ නම්කළ නිලධාරියා විසින් පැහැර හැර ඇති බව කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කර ඇත.

සලකා බැලීම

පොදු අධිකාරිය විසින් උක්ත තොරතුර මුදා හැරීම ප්‍රතික්ෂේප කර ඇතත් එසේ ප්‍රතික්ෂේප කිරීම සඳහා පනතේ 5 වන වගන්තියේ අතුරු විධාන භාවිතා නොකර ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා මුදාහැරීමට නොහැකි බව සඳහන් කරමින් තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. තොරතුරු නිලධාරීගේ මෙම ක්‍රියාකලාපය තොරතුරු පනතේ විධිවිධාන මුලුමනින්ම නොසලකා හැරීමකි. මෙය කිසිසේත් ප්‍රශංසනීය නොවන අතර, මෙම ක්‍රියාකලාපය ඉදිරියේදී අනුගමනය නොකරනු ඇත යන්න අප විශ්වාස කරමු.

අභියාචක විසින් ඉල්ලා ඇති සියලුම තොරතුරු පනතේ 5 වන වගන්තියෙන් වාරණය නොවන ඉතා පැහැදිලි ලෙස මුදාහැරීමට සුදුසු තොරතුරු වේ. පනතේ 5(4) වගන්තියේ දැක්වෙන පරිදි ඉල්ලා ඇති තොරතුරු මහජන සුභ සිද්ධිය උදෙසා හෙළිදරව් කලයුතු තොරතුරු බවට පැහැදිලිව පෙනී යන බැවින් 5(1) වගන්තියේ අතුරු විධාන එවැනි අවස්ථාවකට අදාළ කර ගත නොහැකිය. එබැවින් උක්ත සඳහන් තොරතුරු ඉල්ලීමේ සඳහන් සියලුම තොරතුරු 20.08.2022 දිනට ප්‍රථම කොමිෂන් සභාවට ද පිටපත් සහිතව අභියාචක වෙත මුදාහැරීමට පොදු අධිකාරිය වෙත මුදා හැරීමට අප තීරණය කරමු.

කොමිෂන් සභාවේ මෙම තීරණය පොදු අධිකාරිය වෙත, තොරතුරු නිලධාරී වෙත සහ අභියාචක වෙත දන්වා යැවීමට කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහෙයවනු ලැබේ.

මෙම අභියාචනය අවසන් කරනු ලැබේ.